



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2020 ජනවාරි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2020 මාර්තු 13

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 ජනවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේ ජනවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2020 ජනවාරි මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.6% ක අඩුවීමක් වාර්තා කරයි. තව ද 2020 සහ 2019 යන වර්ෂවල ජනවාරි මස මෙම දර්ශකය පිළිවෙලින් 108.1ක් සහ 108.8 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මගින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2019 ජනවාරි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන', 'රෙදි නිෂ්පාදනය' සහ 'මූලික ලෝහ නිෂ්පාදනය' වල පිළිවෙලින් 16.2%, 13.9% සහ 11.1% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2020 ජනවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනයේ 8.4% ක වැඩිවීමක් වාර්තා විය.

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 10 අතුරින්, 'දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන', 'අඟුරු නිෂ්පාදනය සහ බණිප තෙල් ද්‍රව්‍ය පිරිපහදුව', සහ 'මූලික ඖෂධ නිෂ්පාදනය' වල 2019 වර්ෂයේ ජනවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 20.8%, 18.6% සහ 13.8% ක අඩුවීමක් වාර්තා කරයි.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2020 ජනවාරි	108.1
2019 ජනවාරි	108.8
ප්‍රතිශත වෙනස (%)	-0.6

2020 ජනවාරි මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk).